



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739

ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ : රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

දිනය : 2018 අප්‍රේල් මස 12

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5 ක පරිච්ඡේද කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.25ක් හා වසර 10 ක පරිච්ඡේද කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.25ක ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත පත්‍රිකා (පත්‍රිකා), අනුපිළිවෙළින් 2023 අප්‍රේල් 18 සහ 2028 අප්‍රේල් 18 යන කල් පිරිමි දින සහිතව 2018 අප්‍රේල් 11 වන දින නිකුත් කරන ලදී. මෙම පත්‍රිකා සඳහා මුඩ්ස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service), ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පූර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් 'B 1', 'B +' සහ 'B +' යන ශ්‍රේණිගත කිරීම් ලබා දෙන ලදී.

මෙය 2007 වසරේ සිට ජාත්‍යන්තර බැඳුම්කර වෙළඳපොළෙහි ශ්‍රී ලංකාව සිදු කළ දොළොස් වන එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර නිකුතුව සනිටුහන් කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවූ විශාලතම අක්වෙරළ බැඳුම්කර නිකුතුව නියෝජනය කරන අතර එය වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලැබෙන ජාත්‍යන්තර ආයෝජක සහයෝගය ප්‍රබල ලෙස පෙන්නුම් කරයි. මෙම සාර්ථක ගනුදෙනුවේ ඒකාබද්ධ නියමු කළමනාකරුවන් සහ පොත් පවත්වාගන්නන් (Bookrunners) ලෙස සිටිගෘප් (Citygroup), ඩොයිඡ් බැන්ක් (Deutsche Bank), එච්එස්බීසී (HSBC), ජේ.පී.මෝර්ගන් (J.P.Morgan) හා ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව (Standard Chartered Bank) කටයුතු කරන ලදී.

අභියෝගාත්මක වෙළඳපොළ පරිසරයක සුදුසු නිකුතු කවුළු හඳුනා ගනිමින්, 2018 අප්‍රේල් 11 වන දින ආසියානු කළාපයේ උදය කාලයේදී ශ්‍රී ලංකාව විසින් ගනුදෙනුව නිවේදනය කරන ලදී. ඒකාබද්ධ හවුල්කාරිත්වය විසින් මෙම නව, වසර 5 ක සහ වසර 10 ක පරිච්ඡේද කාල සහිත ණය කාණ්ඩ සඳහා පිළිවෙළින් 6.00%ක් සහ 7.00%ක් ලෙස කොන්දේසි සහ මූලික මිල මාර්ගෝපදේශ නිකුත් කරන ලදී. ණය කාණ්ඩ දෙකෙහිම මිල මාර්ගෝපදේශ, පදනම් අංක 25කින් පහළ දැමීමට නිකුත් කරන්නාට හැකියාව ලබා දෙමින්, ඉහළ ගුණාත්මක බවකින් යුතු ආයෝජකයන් පුළුල් පරාසයක් සහිතව දැඩි උනන්දුවක් මෙම ගනුදෙනුව සඳහා දක්වන ලදී. අවසානයේදී, වසර 5

වසර 10 ණය කාණ්ඩ සඳහා පත්‍රිකා මිලකරණය නිව්යෝර්ක් පැය කාල පරාසය තුළදී පිළිවෙලින් 5.75%ක සහ 6.75% ක කුපන් අනුපාතිකය සහිතව මූලික මිල මාර්ගෝපදේශයට වඩා අඩු අගයකින් සිදු කරන ලදී.

අවසාන ඇණවුම් පොතෙහි වසර 5 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 235කට අධික ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.0 කට අධිකව ද, වසර 10 හි ණය කාණ්ඩය සඳහා ගිණුම් 190 කට වඩා වැඩි ප්‍රමාණයක් තුළින් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.5කට අධිකව ද ඇණවුම් ලැබීණ. මෙයින් පැහැදිලිව පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව සහ එහි ආර්ථික දැක්ම කෙරෙහි ආයෝජකයන් තුළ ඇති අඛණ්ඩ විශ්වාසයයි.

ඇණවුම් පොතෙහි ණය කාණ්ඩ දෙකම ඉතා හොඳින් විවිධාංගීකරණය වී ඇත. පස් අවුරුදු කාණ්ඩයෙන් 66%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 24%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද, ඉතිරි 10% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. ආයෝජක වර්ගය අනුව 92%ක් අරමුදල් කළමනාකරුවන්ටද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1% ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී යන ලදී. දස අවුරුදු කාණ්ඩයෙන් 65%ක් එක්සත් ජනපද ආයෝජකයන්ගෙන් ද, 29%ක් යුරෝපා ආයෝජකයන්ගෙන් ද සහ ඉතිරි 6% ආසියානු ආයෝජකයන්ගෙන් ද සමන්විත වේ. මෙය ආයෝජක වර්ග අනුව, බෙදා වෙන් කිරීමේදී පස් අවුරුදු කාණ්ඩය හා සමාන වේ. එනම් 92%ක් අරමුදල් කළමනාකරුවන්ට ද, 5%ක් රක්ෂණ හා විශ්‍රාම අරමුදල්වලට ද, 2% ක් බැංකුවලට ද සහ 1%ක් පෞද්ගලික බැංකුවලට ද බෙදී යන අයුරින් වේ.

සටහන:

මෙම පුවත්පත් නිවේදනය එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් විකිණීම සඳහා ඉදිරිපත් කිරීමක් නොවේ. මෙහි දක්වා ඇති සුරැකුම්පත් 1933 එක්සත් ජනපද සුරැකුම්පත් පනත, සංශෝධිත (“සුරැකුම්පත් පනත”) යටතේ ලියාපදිංචිය ලබා නැති අතර, ඉදිරියේ ද ලියාපදිංචි කරනු නොලබනු ඇත. තවද, එක්සත් ජනපදයේ කිසිදු සුරැකුම්පත් නීතියකට හෝ එක්සත් ජනපදයේ ලියාපදිංචි නොමැතිව ඉදිරිපත් කිරීමට හෝ විකිණීම කළ නොහැකි අතර, අදාළ නිදහස් කිරීම්වලින් හෝ සුරැකුම්පත් පනත යටතේ ලියාපදිංචි වීම අවශ්‍ය නොවන සහ එක්සත් ජනපදයේ අදාළ සුරැකුම්පත් නීතිවලට යටත් නොවන ගනුදෙනු වේ. එක්සත් ජනපදය තුළ සුරැකුම්පත් ප්‍රසිද්ධ නිකුතුවක් සිදු කරනුයේ නිකුත් කරන්නාගෙන් ලබා ගන්නා සහ නිකුත් කරන්නා පිළිබඳව සවිස්තර තොරතුරු අඩංගු ප්‍රකාශ පත්‍රිකාවක් මගිනි. මෙම පුවත් පත් නිවේදනයේ කිසිවක් සුරැකුම්පත් විකිණීමට හෝ මිලදී ගැනීමට කරනු ලබන ඉදිරිපත් කිරීමක් නොවන අතර, එවැනි ඉදිරිපත් කිරීමක් හෝ විකිණීමක් ඕනෑම අධිකරණයක නීති විරෝධී ලෙස සැලකේ. ශ්‍රේණිගත කිරීම, සුරැකුම්පත් මිලදී ගැනීම, විකිණීම හෝ තබා ගැනීම නිර්දේශ කිරීමක් නොවන අතර, ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ඕනෑම අවස්ථාවක, අඩු කිරීම හෝ ආපසු ගැනීමේ හෝ අත්හිටුවීමේ කටයුතුවලට යටත් විය හැක .